

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක : 492

ආයතනයේ නම :- වාරිමාර්ග දෙපාර්තමේන්තුව

රලීමේනතුරුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) යටතේ ගරු අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

பாராளுமன்ற வெளியீட்டுத் தொடர் இலக்கம்: 492

நிறுவனத்தின் பெயர்:- நீர்ப்பாசனத் திணைக்களம்

பாராளுமன்றத்தின் அரசு கனக்குக் குழுவினால் முன்வைக்கப்பட்ட அறிக்கை தொடர்பாக கட்டளை இலக்கம் 119(4) இன் கீழ் கௌரவ அமைச்சரின் அவதானிப்புக்களும் மற்றும் அது தொடர்பாக எடுக்கப்படும் நடவடிக்கைகளும் பாராளுமன்றத்திற்கு சமர்ப்பித்தல்

Parliamentary Series No: 492

Name of the institution :- Department of Irrigation

Submission of observation of Hon. Minister and steps taken with regard to the reports tabled by the committee on public Accounts in terms of standing Order No .119(4)

ආකෘතිය 01

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංකය : 492
 ආයතනය : වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පළමු කොටස

	කමිටුව විසින් හඳුනාගත් දුර්වලතාව	නිවැරදි කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය හා වර්තමාන තත්වය
1	2022.12.13 දිනැති අංක 2022/05 දරන රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශයේ 8.1 හා 8.2 ඡේද ප්‍රකාරව සිගාස් වැඩසටහනේ ස්ථාවර වත්කම් මොඩියුලය යාවත්කාලීනව පවත්වා නොතිබුණි.	වත්කම් වැය විෂයන් යටතේ සෑම මසකම සිදු කරනු ලබන සියළු වියදම් එම මස තුළම CIGAS ගිණුම් පද්ධතියේ ඉන්වෙන්ට්‍රි ගත කිරීම සිදුකරනු ලබයි. සෑම මසකම අවසානයේ එම ක්‍රියාවලිය නිවැරදිව සිදුකර ඇතිද යන වග වත්කම් කළමනාකරණ අංශය විසින් නැවත පරීක්ෂා කිරීම ද සිදු කරනු ලබයි. තවද, මේ වනතෙක් CIGAS පද්ධතියට ගිණුම්ගත නොකළ දෙපාර්තමේන්තුව සතුව පවතින මූල්‍ය නොවන වත්කම් අතුරින් පිරිවැය හඳුනාගත නොහැකි වත්කම්වල වටිනාකම් තක්සේරු කර CIGAS පද්ධතියට ගිණුම්ගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී. ඊට අදාළව ගොඩනැගිලි සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙතින් තක්සේරු වාර්ථා කැඳවීමට කටයුතු කර ඇති අතර මේ වනවිට තක්සේරු අගයන් ලැබී ඇති ගොඩනැගිලි ගිණුම්ගත කර අවසන් කර ඇත. දෙපාර්තමේන්තුව සතු වාහන තක්සේරු කිරීමේ කටයුතු කලාප මට්ටමින් සිදුකරමින් පවතින අතර මේ වනවිට තක්සේරු අගයන් ලැබී ඇති වාහනද ගිණුම්ගත කර අවසන් කර ඇත. තවදුරටත් ලැබීමට නියමිත තක්සේරු වාර්තා අනුව ඉදිරියේදී CIGAS ගිණුම් පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කරනු ලැබේ.
2	බඩු වට්ටෝරු ලේඛනය යාවත්කාලීනව පවත්වා නැත.	බඩු වට්ටෝරු ලේඛනය යාවත්කාලීනව පවත්වාගෙන යන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර වර්තමානයේ බඩු වට්ටෝරු ලේඛනය යාවත්කාලීනව පවත්වාගෙන යනු ලබයි.
3	අවදානම් ලේඛනය යාවත්කාලීනව පවත්වා නැත.	කළමනාකරණ විගණන චක්‍රලේඛ ලිපි අංක DMA/01-2019/1 හා 2021/04/05 දිනැති චක්‍රලේඛයට අනුව 2023 වර්ෂය සඳහා අවදානම් ලේඛනය සකස් කර ඒ අනුව වාර්ෂික අභ්‍යන්තර විගණන සැලැස්ම පිළියෙල කිරීම සිදු කරන ලදී. චක්‍රලේඛ ප්‍රකාරව සකස් කරන ලද අවදානම් ලේඛනය වාර්ෂිකව යාවත්කාලීන කරමින් පවත්වාගෙන යන ලදී.
4	මූල්‍ය බලතල පැවරීමේදී සෑම ගනුදෙනුවක්ම අවම තරමින් නිලධාරීන් දෙදෙනෙකුගේ පරීක්ෂාවට ලක්වන පරිදි බලතල පවරා නොතිබුණි.	මූල්‍ය බලතල පැවරීමේදී සෑම ගනුදෙනුවක්ම අවම කරමින් නිලධාරීන් දෙදෙනෙකුගේ පරීක්ෂාවට ලක්වන පරිදි බලතල පවරා ඇත.

5	විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සෑම විගණන විමසුමක් සඳහාම මසක් තුළ පිළිතුරු සපයා නොතිබුණි.	ප්‍රාදේශීය කාර්යාල සඳහා යොමුකරන විගණන විමසුම් සඳහා පිළිතුරු එම කාර්යාල වෙතින් ගෙන්වාගත යුතුව ඇති බැවින් ඇතැම් අවස්ථාවන්හි පිළිතුරු ඉදිරිපත් කිරීම ප්‍රමාද වන නමුත් මේ වන විට 2025 වර්ෂය දක්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති සියළු විගණන විමසුම් සඳහා පිළිතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.
6	අභ්‍යන්තර විගණන විමසුම් සඳහා මසක් තුළ පිළිතුරු නොසැපයූ අවස්ථා වාර්තා විය.	අභ්‍යන්තර විගණන අංශය මගින් නිකුත් කරනු ලබන විගණන විමසුම් සඳහා මසක් ඇතුළත පිළිතුරු ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බවට දෙපාර්තමේන්තුවේ කාර්තුමය වශයෙන් පවත්වනු ලබන විගණන කළමනාකරණ කමිටු තුළදී අඛණ්ඩව දැනුවත් කිරීම් සිදු කළ අතර මසක් ඇතුළත පිළිතුරු ඉදිරිපත් නොවූ විමසුම් සඳහා කඩිනමින් පිළිතුරු ඉදිරිපත් කරන ලෙස දන්වමින් සිහි කැඳවීම් ලිපි යොමු කරන ලදී.
7	2020.08.28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 1 කොටසේ 11.1 ඡේදයේ සඳහන් කාල රාමුව ඇතුළත මු.රෙ. 756 (6) ප්‍රකාරව භාණ්ඩ සමීක්ෂණය කර නියමිත දිනට අදාළ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	2025.11.26 දිනැති FIN/ST/VER/2025 අංක දරණ චක්‍ර ලේඛය මගින් වාර්ෂික ගබඩා සමීක්ෂණ පැවැත්වීමට උපදෙස් ලබා දී ඇති අතර 2025.12.31 දිනට සිදුකිරීමට නියමිත සියළු භාණ්ඩ සමීක්ෂණ වාර්තා 2026.03.31 දින වන විට විගණකාධිපති වෙත ඉදිරිපත් කර ඇත.
8	වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයෙන් අනාවරණය වූ අතිරික්ත, ඌනතා පිළිබඳව වන නිර්දේශද අනෙකුත් නිර්දේශද නියමිත කාල වකවානු තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.	2025 වාර්ෂික ගබඩා සමීක්ෂණ වාර්තා වලින් අනාවරණය වූ අතිරික්තතා හා ඌනතා පිළිබඳව හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාල වෙත දන්වා යැවීමට කටයුතු කරමින් පවතී.
9	සියලු වාහනවල අයිතිය තහවුරු කරන ලිපි සන්තකයේ නොමැත.	වාරිමාර්ග දෙපාර්තමේන්තුව පරිහරණය කරනු ලැබූ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයිතිය ඇති වාහන 93% පමණ ලියාපදිංචි සහතික දෙපාර්තමේන්තුව භාරයේ ඇත. ඉතිරි වාහන සඳහා උධෘත ලබාගෙන එම වාහන වල අයිතිය ද තහවුරු කරගෙන ඇත.
10	සංචිත වාහන සඳහා දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	සංචිත වාහන සඳහා දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ වාර්තා විගණකාධිපති වෙත යොමු කර ඇත.
11	සියලු වාහනවල රාජ්‍ය ලාභනය පින්තාරු කර නොතිබුණි.	වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන වල රාජ්‍ය ලාභනය පින්තාරු කිරීමට කටයුතු කර ඇත.
12	වාහනයක් ගර්භිත වී මාස 8 වඩා අඩු කාලයකදී අපහරණය කර නොතිබුණි.	මේ වන විට හඳුනාගත් ගර්භිත වාහන අපහරණය කිරීම සඳහා කටයුතු සිදු කර ඇත. ඉදිරියේදී ප්‍රමාදයන් අවම කිරීමට කලාප වශයෙන් වෙන වෙනම වාහන අපහරණ කමිටු පත් කර කලාප මට්ටමින් වෙනම අපහරණ ක්‍රියාවලිය සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.
13	සෑම වාහනයක් සඳහාම ලොග් පොත් යාවත් කාලීන පදනමක් මත පවත්වා නොතිබුණි.	වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන සඳහා ලොග් පොත් යාවත්කාලීනව පවත්වා ගෙන යාමට කටයුතු කර ඇත.

14	රජයේ වාහන අනතුරු සම්බන්ධයෙන් මු.රෙ. ප්‍රකාරව නිසි කටයුතු කර නොතිබුණි.	සෑම වාහන අනතුරක් සම්බන්ධයෙන් මු.රෙ. ප්‍රකාරව කටයුතු කරමින් පවතී.
15	බැංකු සැසඳුම් ප්‍රකාශ නියමිත දිනයට පිළියෙල කර සහතික කර විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.	සෑම මසකම 15 දිනට පෙර බැංකු සැසඳුම් වාර්තා සකස් කර විගණනයට ඉදිරිපත් කළ යුතුවට සහ ඒ පිළිබඳ වාර්තා කළ යුතුවට උපදෙස් ලබා දී ඇත. 2026 අප්‍රේල් මස දක්වා වූ සියළුම බැංකු සැසඳුම් වාර්තා මේ වන විට ලැබී ඇත.
16	ප්‍රතිපාදන සීමාව ඉක්මවා වියදම් දැරීම සිදුව තිබුණි.	ප්‍රතිපාදන සීමාව ඉක්මවා වියදම් දැරීමට කටයුතු නොකරන ලෙස සියළුම කළාප වාරිමාර්ග අධ්‍යක්ෂවරුන්ට ලිඛිතව උපදෙස් ලබාදී ඇත.
17	මු.රෙ.94 (1) ප්‍රකාරව වැය විෂයයකට සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් උපයෝජනය කළ පසු වර්ෂය අවසානයට ඉතිරි වූ ප්‍රතිපාදන සීමාව ඉක්ම වන පරිදි බැරකම් වලට එළඹ තිබුණි.	සෑම වර්ෂයකම අවසානයේ නිදහස් කරන ප්‍රතිපාදන සීමාව ඉක්මවා බැරකම් වලට එළඹීමට කටයුතු නොකරන ලෙස සියළුම කළාප වාරිමාර්ග අධ්‍යක්ෂවරුන්ට ලිඛිතව උපදෙස් ලබාදීම සිදුකරයි.
18	වර්ෂයකට වඩා වැඩි කාලයක සිට පැවත එන හිඟ ණය ශේෂ පැවතුණි.	2023 වර්ෂය දක්වා වූ ණය ශේෂයන් මේ දක්වා පියවාගත් මුදල අඩුකල පසු රු. 2,788,372.28 කි. හිඟ ණය ශේෂ අයකරගැනීමට තවදුරත් කටයුතු කරමින් පවතී.
19	පොදු තැන්පත් ගිණුමේ කල් ඉකුත් වූ තැන්පතු සම්බන්ධයෙන් මු.රෙ.571 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	පොදු තැන්පත් ගිණුමේ වසර 02ට වඩා පවතින තැන්පතු සම්බන්ධයෙන් මු.රෙ. 571 ප්‍රකාරව කටයුතු කරමින් පවතී.
20	රැස්කර තිබුණු ආදායම්, සෘජුවම ආදායමට බැර කර හෝ ඒවා තැන්පත් ගිණුමේ රඳවා ගෙන මාසයකට වඩා අඩු කාලයක් ඇතුළත ආදායම් ගිණුමට බැර කර හෝ නොතිබුණි.	ලැබෙන ආදායම් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට මේ වන විට කටයුතු කරන අතර පොදු තැන්පත් ගිණුමේ රඳවාගෙන ඇති මුදල් නිශ්චිත කාර්යයන් සඳහා වියදම් දැරීමට රඳවාගෙන ඇති බැවින් එම මුදල් අදාළ කාර්යයන් සඳහා නිදහස් කරන ලෙස අනුමැතිය ලැබුණු පසු ඒ සඳහා නිදහස් කිරීම සිදුකරයි.
21	රැස් කළ ආදායම් අදාළ විධිවිධාන වලට අනුකූලව ආපසු ගෙවා නොතිබුණි.	රැස්කරන ආදායම් නියමිත පරිදි අදාළ කාර්යයන් සඳහා ආපසු ගෙවන ලෙස විධිමත් අනුමැතියක් ලැබුණු පසු නිදහස් කිරීම සිදුකරයි.
22	අනුමත සීමාව ඉක්මවා කාර්ය මණ්ඩල බඳවාගෙන තිබුණි.	රැකියා විරහිත උපාධිදාරීන් රැකියා ගත කිරීම 2020 යටතේ නව සංවර්ධන නිලධාරී පත්වීම් 175 ක් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් 2022.01.03 දිනෙන් පසු වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇත. ඒ අනුව අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සිටින සංවර්ධන නිලධාරී අතිරික්ත ප්‍රමාණය මෙම දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීම සඳහා අංක GA/3/6/Carder හා 2022.09.20 දිනැතිව ද අංක GA/3/6/Carder හා 2024.02.07 දිනැතිව ද ලිපි දෙකක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.
23	කාර්ය මණ්ඩලයේ සියළු දෙනා වෙත ලිඛිත කාර්ය පැවරුම් කර නොතිබුණි.	වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුයුක්ත සියලුම කාර්ය මණ්ඩලය වෙත රාජකාරී පැවරීම වෙනුවෙන් රැකියා විස්තර ලබාදීමට කටයුතු කර ඇත.

සංසිද්ධාපි, පී.පී

පිළිගැනීම

සංසිද්ධාපි සහ පිළිගැනීම සඳහා පමණි

සාක්ෂි සහතිකයක්

සාක්ෂි සහතිකයක්

දෙවැනි කොටස

1	ආයතනයේ පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවිය මගින් මහජනයාට පැමිණිලි හෝ ප්‍රශංසා සටහන් කිරීම සඳහා අවස්ථාව සලසා දී නොතිබුණි.	අපගේ වෙබ් අඩවියේ මුල් පිටුව (Home page) විමසීම / Contact us වෙත ගොස්) එහිදී විමසීම විස්තර / inquire ගොනුව විවෘත කර අවශ්‍ය කරුණු ඇතුළත් කිරීමට කටයුතු සලසා ඇත. එහි ආකෘතියක් අමුණා ඇත. (ඇමුණුම 01)
2	2018.01.24 දිනැති අංක 05/2018(1) දරන චක්‍ර ලේඛයෙන් සංශෝධිත 2008.02.06 දිනැති අංක 05/2008 දරන රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ චක්‍රලේඛය ප්‍රකාරව පුරවැසි / සේවා ලාභී ප්‍රඥප්තිය නිසි පරිදි පිළියෙල කර ක්‍රියාත්මක කර නොතිබුණි.	කමිටුවක් පත් කර එමගින් එක් එක් අංශය සඳහා පුරවැසි/සේවාලාභී ප්‍රඥප්තිය සකස් කර ඇත.
3	ආයතනයේ පුරවැසි / සේවා ලාභී ප්‍රඥප්තිය ක්‍රියාත්මක වීම පිළිබඳ අධීක්ෂණය කිරීමට හෝ ඇගයීමට භාජනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි.	වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අදාළව පුරවැසි / සේවාලාභී ප්‍රඥප්තියක් සකස් කර ඇත.
4	සකස් කරන ලද මානව සම්පත් සැලැස්ම මගින් කාර්ය මණ්ඩලයෙන් 50% කට වැඩි පිරිසකට වර්ෂයකට අවම වශයෙන් පැය 12 කට නොඅඩු පුහුණු අවස්ථාවක් සහතික කර නොතිබුණි.	පුහුණු සැලැස්මෙහි කාර්ය මණ්ඩල වර්ගීකරණය අනුව සියලුම කාණ්ඩ ඇතුළත් වන පරිදි පුහුණු සැලැස්ම ඉදිරිපත් කර ඇත. ඉදිරියේදී කාර්ය මණ්ඩලයෙන් 50% කට වැඩි පිරිසකට පුහුණු අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බව දන්වා සිටිමි.
5	සමස්ථ කාර්ය මණ්ඩලයට ඇතුළත්ව කාර්ය සාධන ගිවිසුම් සකස් කර ගිවිසුම් ගතව නොතිබුණි.	2023.11.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2/2018 (1) මගින් කාර්ය සාධන ගිවිසුම් ලබා දීම අවශ්‍ය නොවන බවට උපදෙස් ලබා දී ඇත.
6	සැලසුම්ගත පුහුණු අවස්ථා වලින් ලබා දී තිබූ පුහුණු අවස්ථා ප්‍රමාණය 50%ට වඩා අඩු මට්ටමක පැවතුණි.	2023 වර්ෂය තුළ දේශීය පුහුණු සඳහා ප්‍රතිපාදන අඩු ප්‍රමාණයක් ලැබී තිබූ බැවින් සීමිත පුහුණු වැඩසටහන් අවස්ථා පැවැත්වීමට හේතු වී ඇත. ඉදිරියේදී අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ලබා ගනිමින් සැලසුම්ගත පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමි.
7	ආයතනයේ ගිණුම් පිළිබඳ විගණන මතය, යටත්ව මට්ටමේ / ව්‍යාචන මට්ටමේ/ අභිතකර මට්ටමේ විය.	2023 වර්ෂයේ විගණකාධිපතියගේ මූල්‍ය ප්‍රකාශනයේ මතය පිළිබඳ කොටස ඇමුණුම 02 ලෙස ඉදිරිපත් කරමි.
8	විගණකාධිපති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.	විගණකාධිපති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සියළු අංශ ප්‍රධානීන් දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳ සියළු වාර්තා හා වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තා රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත විවිධ කාල සීමාවන්හිදී ලබා දී ඇත.
9	රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ/ නියෝග ක්‍රියාත්මක කර නොතිබුණි.	රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ/ නියෝග මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින අතර එම කාර්ය සාධනය හා වර්තමාන ප්‍රගතිය රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත ලබා දී ඇත.
10	සියලු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබුණි.	බොහෝ නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇති අතර අනෙක් නිලධාරීන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් නියෝග කර ඇත.

ආචාර්ය (ඉංජි.) කිත්සිරි වැලිගෙපොලගේ
 වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් (ඉංජි.) කිත්සිරි වැලිගෙපොලගේ
 වාරිමාර්ග දෙපාර්තමේන්තුව
 වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්
 බොද්දාලොව මාවත,
 කොළඹ 07.

ඩී.පී. වික්‍රමසිංහ
 ලේකම්
 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
 80/5, "ගෝච්ඡා මන්දිරය"
 රජමල්වත්ත පාර, මන්නාරම මුල්ල.

විමසිම් විස්තර

irrigation.gov.lk/web/index.php?option=com_contact&view=contact&id=1&Itemid=111&lang=si

Gov.lk

தமிழ் English

වාරිමාර්ග දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

විල් පිටුව
පුස්තකාලය
අපි ඇත
විකෘති
ප්‍රධාන කාර්යාලය
කලාප
ඇලරිය
විමසිම්
සංවිකුර අවබෝධ නිවේදන

විල් පිටුව , 00000 , 00000 වෙත

වාරිමාර්ග දෙපාර්තමේන්තුව

☎ කැඳුල් අංකවල 1138, 230, බෞද්ධාලෝක මාර්ග, කොළඹ 07,
📠 +94 11 2581 162
📠 +94 11 2505890

* Required field

නම *

විද්‍යුත් තැපෑල *

මාතෘකාව *

පිළිවෙල *

Spam check: 15 plus 15 equals

විද්‍යුත් තැපෑල යවන්න

Type here to search

28°C Mostly cloudy 10:28 AM 5/15/2026 ENG



ජාතික විගණන කාර්යාලය
தேசிய கணக்காய்வு அலுவலகம்
NATIONAL AUDIT OFFICE



දිනය } 2024 සැප්තැම්බර් 05 දින
 දිනය }
 Date }

ගණන්දීමේ නිලධාරී

වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ශීර්ෂය 282 - වාර්ෂික දෙපාර්තමේන්තු වාර්ෂික 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව.

1. මූලික ප්‍රකාශන

1.1 තත්ත්වගුණනය කළ මතය

ශීර්ෂය 282 - වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව ගණන්දීමේ නිලධාරී වෙත වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව යථා කාලයේදී නිකුත් කරනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු විගණකාධිපති වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2023 දෙසැම්බර් 31 දිනට වාර්ෂිකව දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මුලධර්මවලට අනුකූලව සහන හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.